

පළාත් මට්ටමින් පෝෂණ මැදිහත්වීම් සඳහා වූ උතුරු පළාත් ව්‍යාපෘතියේ 2011 ජනවාරි 31 සිට දෙසැම්බර් 31 දක්වා වූ පළමු ගිණුම් කාල පරිච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති වාර්තාව

1. මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව සහ මෙම වාර්තාවේ 3 ඡේදයේ දැක්වෙන කරුණු වලින් උද්ගත වන ගැලපීම් වලින් ඇතිවන බලපෑම් හැර , මාගේ මතය වනුයේ ,

(අ) 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාල පරිච්ඡේදය සඳහා ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව හා 2011 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,

(ආ) සපයන ලද අරමුදල් ඊවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව,

(ඇ) ආරම්භක තැන්පතුව 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මාස 11 ක කාල පරිච්ඡේදය තුළ විශේෂ (ඩොලර්) ගිණුමෙන් ආපසු ගැනීම් හා එම ගිණුමට උන පුර්ණය කිරීම් ව්‍යාපෘතිය විසින් පවත්වා තිබුණු පොත්පත් හා වාර්තා වල සත්‍ය හා සාධාරණ ලෙස හෙළිදරව් කර තිබුණු බව සහ 2011 දෙසැම්බර් 31 දිනට ශේෂය එදිනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වාර්තා සමඟ සතුටුදායක ලෙස සසඳා තිබුණු බව,

(ඈ) ප්‍රදාන ගිවිසුමේ දක්වා ඇති මූල්‍ය සම්මුතීන් වලට අනුකූල වී ඇති බවත්ය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය කාර්ය සාධනය

මූල්‍ය ප්‍රකාශන හා ලබාගත හැකි වූ තොරතුරු අනුව , 2011 ජනවාරි 31 සිට දෙසැම්බර් 31 දක්වා කාල පරිච්ඡේදය තුළ ව්‍යාපෘති වියදම රු.24,841,242 ක් විය. සමාලෝචිත කාල පරිච්ඡේදයේ වියදම පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

වියදම් විෂයය	2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මාස 11 ක කාල පරිච්ඡේදය සඳහා වියදම
-----	-----
	රු.
01-සංරචකය	

අතිරේක ආහාර සලාක සැපයීම	150,000
02-සංරචකය	

ධාරිතා ගොඩනැගීම හා ප්‍රජා සංවලනය	2,525,747
03-සංරචකය	

ප්‍රජා පදනම්ව පෝෂණ මැදිහත්වීම්	22,027,729
04-සංරචකය	

උද්දේශනය, ව්‍යාපෘති අධීක්ෂණය මෙහෙයවීම හා ඇගයීම	137,766

	<u>24,841,242</u>

2.2 විශේෂ (ධොලර්) ගිණුම

මූල්‍ය ප්‍රකාශන සහ ලබාගත හැකිවූ තොරතුරු අනුව සමාලෝචිත කාල පරිච්ඡේදය සඳහා විශේෂ (ධොලර්) ගිණුමේ මෙහෙයුම් හා 2011 දෙසැම්බර් 31 දිනට ගිණුමේ පැවති ශේෂය පහත දැක්වේ.

	ඵ.ජ.ධො.	රු.
	-----	-----
ආරම්භක අත්තිකාරම	454,545	49,821,409
එකතු කළා - විදේශ විනිමය වාසිය	-	997,982
	-----	-----
	454,545	50,819,391
අඩු කළා - ආපසු ගැනීම්	227,863	24,999,999
	-----	-----
2011 දෙසැම්බර් 31 දිනට ශේෂය	<u>226,682</u>	<u>25,819,392</u>

3. විගණන නිරීක්ෂණ

3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) උපදේශක ගාස්තු , පුහුණු වියදම් සහ වර්ධක හා මෙහෙයුම් පිරිවැය පිළිවෙලින් රු.150,000 ක්, රු.7,178,494 ක් සහ රු.519,320 ක් මූල්‍ය ප්‍රකාශන වල එක් එක් සංරචකය යටතේ ජංගම නොවන වත්කම් ලෙස දක්වනු වෙනුවට වෙනත් ස්ථාවර වත්කම් ලෙස දක්වා තිබුණි.

(ආ) වියදම් ප්‍රකාශය (SOE) වෙනම මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොතිබුණි.

3.2 නීති , රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීම

(අ) සැලසුම් කිරීම හා මෙහෙයවීම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) සමාලෝචිත වර්ෂය තුළදී රු.මිලියන 16.99 ක් වටිනාකම වූ ස්ථාවර වත්කම් ව්‍යාපෘතිය විසින් මිලදී ගෙන තිබුණද 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි. තවද 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිටීඅයි / 2002 /02 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය ප්‍රකාරව පරිගණක , පරිගණක උපාංග හා මෘදුකාංග සඳහා ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.

(ii) නිශ්චිත ව්‍යාපෘති කාල පරිච්ඡේදය තුළ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මකවීම තහවුරු වනු වස් , මාසිකව කාර්තූමය හා අර්ධ වාර්ෂිකව අපේක්ෂිත මූල්‍ය හා භෞතික ඉලක්ක අවධාරණය කරමින් සමස්ථ ව්‍යාපෘති කාල පරිච්ඡේදය ආවරණය වන පරිදි විස්තරාත්මක සමස්ථ සැලැස්මක් පිළියෙල කළ යුතුය. කෙසේ වුවද ව්‍යාපෘතිය විසින් එවැනි සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

(iii) ඉටුකර ගත යුතු ඉලක්ක සමඟ කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන්ගේ වගකීම් හා සමාලෝචිත කාල පරිච්ඡේදය තුළ සිදුකළ යුතු කාර්යයන් සඳහා අයවැය ගත ප්‍රතිපාදන පැහැදිලිව හඳුනාගත හැකි වන පරිදි ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි. එබැවින් නියමිත අරමුණු ඉටුකර ගැනීම සඳහා නිවැරදි කිරීම්

ක්‍රියාමාර්ග ගැනීමට හා අවශ්‍ය වෙනස් කිරීම් සිදුකිරීමට සමස්ථයක් වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය විධිමත්ව ඇගයීම් කළ නොහැකි විය.

3.3 අරමුදල් උපයෝජනය

මූල්‍ය ප්‍රකාශන හා විගණනයට ලබාගත හැකිවූ වෙනත් තොරතුරු අනුව කාල පරිච්ඡේදය සඳහා සලසා තිබූ රු.300,000,000 ක් වූ අරමුදල් වලින් සමාලෝචිත කාල පරිච්ඡේදය තුළ ව්‍යාපෘතියේ කටයුතු සඳහා රු.24,841,242 ක් පමණක් උපයෝජනය කර තිබුණි. විස්තර පහත දැක්වේ.

වර්ගය	විස්තරය	කාල පරිච්ඡේදය සඳහා අයවැයගත මුදල	උපයෝජනය කළ තර්ථ මුදල	උපයෝජනය නොකළ මුදල	අරමුදල් උපයෝජනයේ ප්‍රතිශතය
-----	-----	-----	-----	-----	-----
		රු.	රු.	රු.	
01	වැඩ	11,500,000	-	11,500,000	0
02	ස්ථාවර වත්කම්	248,000,000	16,993,428	231,006,572	07
03	උපදේශක සේවය	11,000,000	150,000	10,850,000	01
04	පුහුණු	4,600,000	7,178,494	-	156
05	මෙහෙයුම් පිරිවැය	24,900,000	519,320	24,380,680	02
		<u>300,000,000</u>	<u>24,841,242</u>	<u>277,737,252</u>	08

පුහුණු යටතේ අයවැය ගත මුදලට වඩා රු.2,578,493 ක් වැඩියෙන් වැයකර තිබුණි.

4. පද්ධති හා පාලන

පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ප්‍රසම්පාදන සැලැස්ම ක්‍රියාත්මක කිරීම
- (ඇ) ස්ථාවර වත්කම් හා පුහුණු සඳහා ගෙවීම්